



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1990 අංක 9 දරන
ගොවිජන සේවා (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1990 මාර්තු මස 06 වන දින]

ආණ්ඩුමේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1990 මාර්තු මස 09 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ලැංසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.

කොළඹ රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ගැනීම

මිල : ශත 60 යි.

නැවැල් ගාස්තුව : රු. 1.00 යි.

1990 අංක 9 දරන ගොවිජන සේවා (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1990 මාර්තු මස 6 වන දින]

එල්. ඩී.—ඊ. 63/89

1979 අංක 58 දරන ගොවිජන සේවා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත, 1990 අංක 9 දරන ගොවිජන සේවා (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. ප්‍රමුඛ කමය.

2. (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන), 1979 අංක 58 දරන ගොවිජන සේවා පනතේ 27 වන වගන්තිය, එහි අගට, මෙහි පහත දැක්වෙන ඡේදය එකතු කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

1979 අංක 58
දරන පනතේ
27 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

“මේ උපවගන්තියේ කාර්ය සඳහා “සම්බන්ධතාවක්” යන්නට අද ගොවියකුගේ “අද” අයිතිවාසිකම් ද, ඒ ඉඩමේ බදු ගැනුම්කරුවකුගේ අයිතිවාසිකම් සහ “තව්වුමාරු” අනුව භුක්ති විඳින ඉඩමක හවුල්කරුවන්ගේ බහුතරයේ අයිතිවාසිකම් ද ඇතුළත් වේ.”.

3. ප්‍රධාන ප්‍රඥප්තියේ 29 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ:—

ප්‍රධාන
ප්‍රඥප්තියේ
29 වන
වගන්තිය
ප්‍රතිශෝජනය
කිරීම.

“ගෙවීම් පැහැර හරිනු ලැබුවේ යම් බැංකුවක ද ඒ බැංකුව විසින් තවු පැවරීම.

29. (1) යම් කෘෂිකාර්මික ඉඩමක උකසක් හෝ බැඳීමක් මත ප්‍රදානය කර ඇති යම් ණය මුදලක් සහ ඒ ණය මුදලේ පොලිය සම්බන්ධයෙන්, මේ කොටසේ විධිවිධාන යටතේ පැහැර හැරීමක් කර ඇති හෝ කරනු ලැබ ඇතැයි සැලකෙන අවස්ථා වක, නියමිත බැංකුව විසින් දැන්වීමක් මගින්, ඒ කෘෂිකාර්මික ඉඩමේ ඉඩම් හිමි ගොවියා හෝ බුන්ති කරු ඒ දැන්වීමේ නිශ්චිතව සඳහන් මුදල ප්‍රමාණය ගෙවීම පැහැර හැර ඇති බව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දිය හැකි ය.

(2) (1) උපවගන්තියේ සඳහන් දැන්වීම, ඒ කෘෂිකාර්මික ඉඩම් ප්‍රමාණය පිහිටා ඇති ස්ථානය කෙරෙහි අධිකරණ බලය ඇති මහෙස්ත්‍රාත් අධිකරණයෙහි ගොනුගත කර තැබිය යුතු අතර ඒ අධිකරණය විසින් එහි සාමාන්‍ය අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමේ දී නියම කළ හැකි දඩ මුදල අයවිය යුතුව ඇතැයි තීරණය කරනු ලබන යම් මුදලක් වෙනොත් ඒ මුදල ඉක්මවිය හැකි වුව ද එය නොතකා, ඒ අධිකරණය විසින් නියම කරන ලද දඩයක් අයකර ගන්නා ආකාරයෙන් ම, අය කර ගත යුතුය.

(3) සහතිකයේ යිශ්චිතව සඳහන් කර ඇති මුදල, ඒ සහතිකයේ නම් කර ඇති පැහැර හරින්නා ගෙන් නියමිත බැංකුවට අය විය යුතු බවට, නියමිත බැංකුව විසින් තත් කාර්යය සඳහා බලය දී ඇති නිලධාරියකුගේ අත්සන යටතේ වූ සහතිකයක්, ඒ මුදල ඒ පැහැර හරින්නාගෙන් ඒ බැංකුවට අය විය යුතු බවට, (2) වන උපවගන්තියේ කාර්ය සඳහා බැඳු බැල්මට පෙනෙන සාක්ෂියක් වන්නේය.

(4) පැහැර හරින්නා අද ගොවියකු වන්නා වූ ද එහි පැහැර හර ඇති මුදල (2) වන උපවගන්තියේ විධිවිධාන සලසා ඇති ආකාරයට ආපසු අය කර ගැනීම ප්‍රයෝගිකව කළ නොහැකි හෝ අනවස්ථාපිත බවට නියමිත බැංකුව විසින් කොමසාරිස් චර්යාව චාරිත්‍ර කරන්නා වූ ද අවස්ථාවක, විධි විධාන සලසා ඇති ආකාරයට ඒ මුදල ආපසු අය කර ගත නොහැකි බවට කොමසාරිස් චර්යා සැහීමට පත් වුවහොත්, නියමිත බැංකුවට ඒ මුදල ගෙවන තෙක් ඒ පැහැර හරින්නාගේ අද අයිතිවාසිකම කොමසාරිස් චර්යා විසින් අත්හිටුවිය හැකි ය.

(5) (2) වන උපවගන්තිය යටතේ කවර හෝ අධිකරණයක පවරනු ලබන සියලු තනතුරු කටයුතු වලට, ඒ අධිකරණයේ අනෙකුත් සියලු කටයුතු අභිභවා ප්‍රමුඛත්වය ලැබිය යුතු අතර, තෙසේ වුවත්, නියමිත බැංකුව විසින් නඩු කටයුතු පවරනු ලැබීමේ සිට මාස හයක් ඇතුළත අවසන් කළ යුතු ය.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
30 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

4. ප්‍රධාන ප්‍රඥප්තියේ 30 වන වගන්තිය, පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

(1) ඒ වගන්තිය, ඒ වගන්තියේ (1) වන උපවගන්තිය ලෙස නැවත අංක යෙදීමෙන්,

(2) නැවත අංක යෙදූ (1) වන උපවගන්තියට ඉක්බිතිව මෙහි පහත දැක්වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන් :—

“(2) නියමිත බැංකුවක් විසින් ප්‍රදානය කරන ලද යම් ණය මුදලක්, සම්පූර්ණයෙන්ම හෝ ඉන් කොටසක් හෝ කෘෂිකාර්මික ඉඩමක අයිතිකරු හෝ ඩුන්තිකරු විසින්, අවස්ථාවෝචිත පරිදි යම් බෝග වැවීම සඳහා හෝ වෙනත් කෘෂි නිෂ්පාදන සඳහා නැතහොත් ගව ආදී සතුන්, ගව ආදී සතුන්ගේ ආහාර හෝ කෘෂිකාර්මික උපකරණ මිල දී ගැනීම සඳහා යොදාගෙන ඇත්තා වූ අවස්ථාවක, ඒ කෘෂි

කාර්මික ඉඩමේ අයිතිකරුගෙන් හෝ ධුන්තිකරුගෙන්, ඒ නියමිත බැංකුවට අය විය යුතු හෝ ඒ අයිතිකරු හෝ ධුන්තිකරු විසින් නියමිත බැංකුවට ගෙවිය යුතු ඒ ණය මුදල—

(අ) ඉඩමේ බෝග කෙරෙහි හෝ වෙනත් කෘෂි නිෂ්පාදන කෙරෙහි; සහ

(ආ) ගව ආදී සතුන්, ගව ආදී සතුන්ගේ ආහාර හෝ කෘෂිකාර්මික උපකරණ කෙරෙහි

ප්‍රථම වැය බරක් විය යුතු ය.

(3) (2) වන උපවගන්තියේ සඳහන් ප්‍රථම වැය බරෙහි විෂය වස්තුව සමන්විත වන දේපළ තහනමට ගෙන විකිණීමෙන්, නියමිත බැංකුව විසින්, ඒ ප්‍රථම වැය බර බලාත්මක කළ හැකිය.”.

5. මේ පනතේ සිංහල හා දෙමල භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇතිවුවහොත් එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

අනනුකූලතාවය
ඇතිවූ විට
සිංහල භාෂා
පාඨය
බලපැවැත්විය
යුතු බව.